



"මෙම ලේඛනය ලියාපදිංචි කළ දින සිට
වසරක කාලයක් සඳහා පමණක් වලංගු වේ."

නොමිලයේ නිකුත් කරන ලදී.
கட்டணமின்றி வழங்கப்பட்டது
Issued Free of Charge

ශ්‍රී ලංකා / இலங்கை / SRI LANKA

උපදැන්වීම් ලියාපදිංචි කිරීමේ ලේඛනය
பிறப்புப் பதிவுப் புத்தகம்
REGISTER OF BIRTHS

Registration B 1
(High Reg. P. & S.C.)*

අංකය }
இல. }
No. }

12478
1004

★

උපදැන්වීම් හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (110 වන පරිච්ඡේදය)
பிறப்புகள், இறப்புகள் பதிவு செய் சட்டம் (அத்தியாயம் 110)
Births and Deaths Registration Act (Cap. 110)

දිස්ත්‍රික්කය } කොට්ඨාසය }
மாவட்டம் } பிரவு }
District } Division }

1. උපන් දිනය හා ස්ථානය
பிறந்த திகதியும் இடமும்
Date and place of birth
ජනමාර් 18 1984 වහා දින

2. නම
பெயர்
Name
සෙනෙසුරු නිසාසාරි සිරිමානි

3. ස්ත්‍රී පුරුෂ භාවය
பால்
Sex
ස්ත්‍රී

සම්පූර්ණ නම
முழுப் பெயர்
full name
සෙනෙසුරු ගෞරව රෝසාණි සිරිමානි

4. පියාගේ
தகப்பனின்
Father's
උපන් දිනය
பிறந்த திகதி
date of birth
1984 - 10 - 18

උපන් ස්ථානය
பிறந்த இடம்
place of birth
පහලකිරිමාන රෝසාණි

ජාතිය²
சாதி¹
race²
සිංහල

සම්පූර්ණ නම
முழுப் பெயர்
full name
සෙනෙසුරු සෙනෙසුරුගේ නිර්මානි
ගෞරව සිරිමානි

උපන් දිනය
பிறந்த திகதி
date of birth
1985 - 11 - 28

5. මවගේ
தாயின்
Mother's
උපන් ස්ථානය
பிறந்த இடம்
place of birth
කෘතලේ රෝසාණි

ජාතිය²
சாதி¹
race²
සිංහල

වයස
வயது
age
අවුරුදු නිසි සාකාරය

6. මව්පියන් විවාහකද ?
பெற்றோர் விவாகம் செய்தவர்களா?
Were parents married?
ඔව්

7. මූත්තා
උපන්තේ
ශ්‍රී ලංකාවේ නම¹
மாதடன் இலங்கையிற்
பிறந்தவரின்
මුහුණත සම්පූර්ණ නම
முழுப் பெயர்
his full name
මුහුණත වර්ෂය
பிறந்த வருடம்
1947

<p>8. පියා ශ්‍රී ලංකාවේ නොදැන සිටීමේ මුත්තා ශ්‍රී ලංකාවේ උපන්නේ නම් මේ මුත්තාගේ තනතුරු ලබාදීමේදී පිහිටා ඇති පියාගේ නම සඳහා වූ විට 'If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka great-grandfather's'</p>	<p>සම්පූර්ණ නම முழுப் பெயர் full name</p> <p>උපන් වර්ෂය பிறந்த வருடம் year of birth</p> <p>උපන් ස්ථානය பிறந்த இடம் place of birth</p>	
<p>9. දැනුම් දෙන්නාගේ සම්පූර්ණ නම, පදිංචි ස්ථානය හා දැනුම් දෙන්නේ කවරෙකු වශයෙන්ද යන්න තනතුරු ලබාදීමේදී පිහිටා ඇති දැනුම් දෙන්නාගේ නම සඳහා වූ විට 'Informant's full name, residence and in what capacity he gives information'</p>	<p>දැනුම් දෙන්නාගේ නම සඳහා වූ විට 'Informant's full name, residence and in what capacity he gives information'</p> <p>NO. 63</p> <p>දැනුම් දෙන්නාගේ නම සඳහා වූ විට 'Informant's full name, residence and in what capacity he gives information'</p>	
<p>10. දැනුම් දෙන්නාගේ අත්සන තනතුරු ලබාදීමේදී පිහිටා ඇති දැනුම් දෙන්නාගේ නම සඳහා වූ විට 'Informant's signature'</p>	<p>දැනුම් දෙන්නාගේ අත්සන තනතුරු ලබාදීමේදී පිහිටා ඇති දැනුම් දෙන්නාගේ නම සඳහා වූ විට 'Informant's signature'</p>	
<p>11. ලියාපදිංචි කරන දිනය' පළමු දිනය' පළමු දිනය' Date of registration'</p>	<p>ලියාපදිංචි කරන දිනය' පළමු දිනය' පළමු දිනය' Date of registration'</p>	
<p>12. රෙජිස්ට්‍රාර්ගේ අත්සන පළමු දිනය' පළමු දිනය' Registrar's signature</p>	<p>රෙජිස්ට්‍රාර්ගේ අත්සන පළමු දිනය' පළමු දිනය' Registrar's signature</p>	
<p>13. ලියාපදිංචි කිරීමෙන් පසුව ඇතුළත් කරන ලද නැතහොත් කලින් තිබූ නම් වෙනුවට අළුතෙන් යොදන ලද නම පළමු දිනය' පළමු දිනය' Name inserted or substituted after registration</p>	<p>ලියාපදිංචි කිරීමෙන් පසුව ඇතුළත් කරන ලද නැතහොත් කලින් තිබූ නම් වෙනුවට අළුතෙන් යොදන ලද නම පළමු දිනය' පළමු දිනය' Name inserted or substituted after registration</p>	
<p>14. 13 වෙනි අංකයට ඇතුළත් විස්තර කරුණු සැපයීමට ආරම්භ වූ නැතහොත් කලින් තිබූ නම් වෙනුවට අළුතෙන් යොදන ලද නම පළමු දිනය' පළමු දිනය' Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p>	<p>13 වෙනි අංකයට ඇතුළත් විස්තර කරුණු සැපයීමට ආරම්භ වූ නැතහොත් කලින් තිබූ නම් වෙනුවට අළුතෙන් යොදන ලද නම පළමු දිනය' පළමු දිනය' Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p>	
<p>15. නම ඇතුළත් කිරීමේ හෝ වෙන නමක් යෙදීමේ හෝ දිනය හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ අත්සන පළමු දිනය' පළමු දිනය' Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p>	<p>නම ඇතුළත් කිරීමේ හෝ වෙන නමක් යෙදීමේ හෝ දිනය හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ අත්සන පළමු දිනය' පළමු දිනය' Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p>	

1975 අංක 41 දරන විවාහ, උප්පැන්න හා මරණ (සංශෝධන) පනතෙන් සංශෝධිත උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ (110 වන වර්ගීකරණයේ 11 (අ) වගන්තියේ විධිවිධාන යටතේ මෙම පිටපත නිකුත් කරන ලද බවට සහතික කරමි.

This copy is issued under the provisions of Section 11A of the Births and Deaths Registration Act (Cap. 110) as amended by the Births, Deaths and Marriages (Amendment) Law, No. 41 of 1975.

දැනුම් දෙන්නාගේ නම සඳහා වූ විට 'Informant's full name, residence and in what capacity he gives information'

රෙජිස්ට්‍රාර්ගේ අත්සන පළමු දිනය' පළමු දිනය' Registrar's signature

ස. ශ්‍රී. මෙම පිටපතෙහි කවර අන්දමක වෙනස් කිරීමක් හෝ වෙනස් කිරීමක් දැනුවත් ලෙසින් සිදු වුවහොත් එය දඬුවම් ලැබිය යුතු වරදකි.
 Note. - It is a punishable offence to make any addition or alteration in this copy.

ර. සේ. පී. / A. G. S. / O. S. S.

ලියවිය